

























සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමට  
දැනුම් දෙනු ලබනු ඇත.

පැවැත්වීමේ ස්ථානය: (IUL)22-PU/1/2011/109

### වැඩසටහන

වැඩසටහනේ ප්‍රධාන අරමුණ

වැඩසටහනේ අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.

02 සැසි කිරීම + ප්‍රවේශය

62 නැවත ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීම + ප්‍රවේශය

02 මාදුම් දීම සහ ප්‍රවේශය ඇතුළත්ව

ඉහත සඳහන් කරුණු සඳහා පුහුණුවීමේ මධ්‍යස්ථානයක් ලෙසින් පුහුණුවීමේ ක්‍රමලේඛයට අදාළව  
(ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානය 09 පුහුණුවීමේ ක්‍රමලේඛයට) සම්බන්ධ 04 වන පිටුවේ විස්තර දක්වා ඇත.  
පුහුණුවීමේ ක්‍රමලේඛයට අදාළව පුහුණුවීමේ ක්‍රමලේඛයට (ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානය 09 පුහුණුවීමේ ක්‍රමලේඛයට) සම්බන්ධ  
ක්‍රම 04 වන පිටුවේ විස්තර දක්වා ඇත.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ	වැඩසටහනේ ප්‍රධාන අරමුණ
12 දින සඳහා 2011 වර්ෂයේ ජූලි 11:00 පැවැත්වීමට	20 දින සඳහා 2011 වර්ෂයේ ජූලි 11:00 පැවැත්වීමට

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.

09 වැනි පිටුවේ 1433

04 දින සඳහා 2011

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
08 දින සඳහා 2011 වර්ෂයේ ජූලි 14:30  
13 දින සඳහා 2011 වර්ෂයේ ජූලි 11:30  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
141-YA/2011/19

### වැඩසටහන

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.  
වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ යුද්ධයෙන් පසු සාමාන්‍ය ජීවිතයට ප්‍රතිපත්තිමය පුහුණුවීමටය.

09 වැනි පිටුවේ 1433

04 දින සඳහා 2011





**Maldives Pension Administration Office**  
Male', Republic of Maldives.

Ref No.: MPAO/I/2011/65

Date: December 4th, 2011

**Appointment of External Auditor**  
**Invitation for Expression of Interest**

The Government of the Republic of Maldives has received an advance for the Pension and Social Protection Administration Project from the International Development Association (IDA), and intends to apply a portion of the proceeds to eligible payments under the contract for the services of external auditor to obtain a professional opinion on the financial position of Pension and Social Protection Administration Project.

Maldives Pension Administration Office, requires the professional and full service of external auditor based in Male' to determine whether the PMU (Project Management Unit) has made adequate arrangements to ensure that the proceeds (whether received from multilateral/ bilateral donors, government of Maldives or other stakeholders) are used only for the purposes for which the money was received, with due attention to considerations of economy and efficiency and without regard to political or other non-economic influences or considerations.

**Objective of Audit**

The objective of the audit of the Project Financial Statement (PFS) is to enable the auditor to express a professional opinion on the financial position of Pension and Social Protection Administration Project for the period Jan 2011 - December 2011 and of the funds received and expenditures for the stated accounting period as reported by the PFS, [as well as an opinion on the eligibility of the Financial Monitoring Reports submitted under the project]. The audit shall also determine whether the Project Monitoring Unit (PMU) has made adequate arrangements to ensure that the funds are used only for the purposes for which the moneys was received.

As part of the audit, a special performance audit of accrued rights payout is also required, verifying the establishment of individual pension accounts, Pension payouts and fulfilment of disbursement linked indicators.

The Maldives Pension Administration Office now invites interested eligible firms to submit their expression of interest. Interested parties must provide a Profile including information that demonstrates that they are qualified to perform the services (description of similar

assignments, experience in similar conditions, availability of appropriate skills, etc.).

**Scope**

The audit will be carried out in accordance with the International Auditing and Assurance standards (ISA), and will include such tests and controls as the auditor considers necessary under the circumstances. In conducting the audit, special attention should be paid to the following:

- (a) All external funds have been used (including procurement of goods & services) in accordance with the conditions of the relevant financing agreements, with due attention to economy and efficiency, and only for the purposes for which the financing was provided, Relevant financing agreements are Development Financing agreement, Loan Agreement, technical Annex , Project Appraisal Document, Operational Manual, Financial Management Manual, aide memoires of the IFIs, Project Implementation Plan under several grants/ loans received. ;
- (b) Counterpart funds (from GoM) have been provided and used in accordance with the relevant financing agreements, with due attention to economy and efficiency, and only for the purposes for which they were provided;
- (c) All necessary supporting documents, records, and accounts have been kept in respect of all project ventures including expenditures reported via Special Accounts/ Financial Monitoring Reports.
- (d) Clear linkages should exist between the books of account and reports presented to the IDA
- (e) Procedures and controls exist in the project to conduct physical verification of the fixed assets and inventories exist, which will be tested as may be deemed necessary under the assurance standards, by the auditor.
- (f) Where Special Account(s) have been used, they have been maintained in accordance with the provisions of the relevant financing agreement.
- (g) The project accounts have been prepared in accordance with consistently applied International Accounting Standards as adopted by PMU (under the financial management manual) and gives a true and fair view of the financial situation of the project at the year end and of resources and expenditures for the year ended on that date.

**Special performance audit of Pension Accrued Rights pay-outs**

- (h) Verify the establishment of individual pension accounts.
- (i) Verify the eligibility of the individual accounts credited with recognition bond.





# דאס פראגמאנט פאר דעם 22-סטן טאג

די פראגמאנט פאר דעם 22-סטן טאג  
וועט זיין פראגמאנט.

פראגמאנט נומער: (IUL)22-PU/1/2011/106

## דאס פראגמאנט

פראגמאנט פאר דעם 22-סטן טאג

די פראגמאנט 2 וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג פאר דעם 22-סטן טאג.

05 פראגמאנט

01 פראגמאנט

01 פראגמאנט (פראגמאנט)

01 פראגמאנט

17 פראגמאנט (פראגמאנט)

01 פראגמאנט

02 פראגמאנט

03 פראגמאנט

01 פראגמאנט

01 פראגמאנט

01 פראגמאנט

02 פראגמאנט

01 פראגמאנט

01 פראגמאנט (פראגמאנט)

01 פראגמאנט (פראגמאנט)

די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג.

פראגמאנט פאר דעם 22-סטן טאג	פראגמאנט פאר דעם 22-סטן טאג
14 2011 פראגמאנט וועט זיין פראגמאנט 14:00 נאך	06 2011 פראגמאנט וועט זיין פראגמאנט 14:00 נאך

די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג. די פראגמאנט פאר דעם 22-סטן טאג וועט זיין פראגמאנט פאר דעם 22-סטן טאג.

State Electric Company Ltd.

Ref No: H-2011/212A

Date: 01.12.2011

**Invitation for Bids**

**SUPPLY OF DOCUMENT SCANNERS REQUIRED BY STELCO FOR THE YEAR 2011**

1. State Electric Company Limited (STELCO) wishes to re-tender the Supply of Scanners as only one quotation was received for the tender Ref no: H-2011/212 dated 17/11/2011. Interested and eligible parties shall submit their proposals in compliance with the pre-bid information and the following terms and conditions.
2. **Terms & Conditions:**
  - Payment terms: 100% within 30 working days upon completion of the work.
  - Proposal validity: Proposal validity shall be minimum 30 days from the date of opening.
  - Company details: Shall submit company profile, registration copy and contact details along with the proposal.
3. A pre-bid meeting shall be held on ***Tuesday, 06th December 2011 at 10:00 hrs local time at STELCO Head Office, 2nd Floor meeting room.***
4. **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

  - Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
  - Delivery period = 15 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 15].
  - Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).
  - Authorized Dealer = 05 pts (Shall submit necessary documents)
5. The Bids shall be submitted in sealed envelope and addressed as follows:

Head of Procurement Department  
State Electric Company Limited  
Supply of Document Scanners required by STELCO for the year 2011  
Ref. no: H-2011/212A
6. STELCO shall ***not be liable*** for the misplacement or premature opening for the unlabeled sealed Bids.
7. All Bids shall reach STELCO head office on or before ***Sunday, 11th December 2011, at 11:00 hrs.***
8. Bids shall be opened on ***Sunday, 11th December 2011, at 11:00 hrs, at STELCO Head Office, 2nd Floor meeting room,*** in the presence of those Bidders or Bidder's representatives who wish to attend the session.
9. - ***Important Note:*** It is in STELCO's discretion to reject/cancel any bid which does not fulfil or comply the above terms, at anytime during the bid evaluation process. Also it is in STELCO's discretion to cancel this invitation to bid at any time.

■ **Further information:**

Interested Bidders may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8121, (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- *This invitation for bid is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).*

מס' H-2011/212A

הוראות

הוראות כלליות

המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.

המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.

הוראות כלליות

75 שאלות

רמת השרון / רמת השרון 75

15 שאלות

רמת השרון / רמת השרון 15

5 שאלות

המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.

5 שאלות

המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.

06 דבריו 1433

01 בשעה 2011

סעיף

- המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.
- המבחן יתקיים ביום חמישי, 11 במרץ 2011, בשעה 10:00. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון. המבחן יתקיים בחדר המבחן המצוי בכתובת: H-2011/212, רמת השרון.



අනුමැතිය ලබාදීම සඳහා පත් කළ යුතු වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.  
 දින, තිත්තියාගේ

අනුමැතිය ලබාදීම සඳහා: 013/2011  
 අනුමැතිය ලබාදීම සඳහා: AI/BID/2011/007

අනුමැතිය

අනුමැතිය ලබාදීම සඳහා

කැමරා සහ අනෙකුත් උපකරණ මෙහෙයවීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.  
 දින, කැමරා වලට අදාළව පැහැදිලි කර ඇති පරිදි වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. (වෛස් ලබාදීම) 2011 අගෝස්තු 8 දින සිට අගෝස්තු 15 දින දක්වා පැවැත්වෙනු ඇත. 14:00 ට පැවැත්වෙනු ඇත. වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. (වෛස් ලබාදීම) 2011 අගෝස්තු 15 දින සිට අගෝස්තු 22 දින දක්වා පැවැත්වෙනු ඇත. 14:30 ට පැවැත්වෙනු ඇත. වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. (වෛස් ලබාදීම) 2011 අගෝස්තු 22 දින සිට අගෝස්තු 29 දින දක්වා පැවැත්වෙනු ඇත.

වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.  
 වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.

6 වෛස් ලබාදීම 1433  
 1 වෛස් ලබාදීම 2011

අනුමැතිය ලබාදීම සඳහා පත් කළ යුතු වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.  
 දින, තිත්තියාගේ

අනුමැතිය ලබාදීම සඳහා: IAS/MIS/2011/1659

අනුමැතිය

අනුමැතිය ලබාදීම සඳහා

කැමරා සහ අනෙකුත් උපකරණ මෙහෙයවීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.

No of units required	Specification / Parts Number	Description
1	484311-L21	Dual-Core Intel® Xeon® Processor X5260 (3.50 GHz, 80 Watts, 1333 FSB) DL380 FIO Kit
1	418322-B21	INTEL XEON 5140 2.33GHZ DUAL CORE 2X2MB DL380G5 PR
4	413015-B21	16 GB FBD PC2-5300 2 x 8 GB Dual Rank Kit

දින, කැමරා වලට අදාළව පැහැදිලි කර ඇති පරිදි වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. (වෛස් ලබාදීම) 2011 අගෝස්තු 8 දින සිට අගෝස්තු 15 දින දක්වා පැවැත්වෙනු ඇත. 12:00 ට පැවැත්වෙනු ඇත. වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත. (වෛස් ලබාදීම) 2011 අගෝස්තු 15 දින සිට අගෝස්තු 22 දින දක්වා පැවැත්වෙනු ඇත. 3331270 අංකයට අදාළව වෛස් ලබාදීම සඳහා වෛස් ඉතිරි කළ යුතු බවට සහතික කර ඇත.

05 වෛස් ලබාදීම 1433  
 30 වෛස් ලබාදීම 2011

سړتې: (IUL)101-AF/1/2011/120

دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای.

دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای.

1. 5 ډېټاډېسکچېر : د سړتې کاتېرولای

<b>Processor</b>	x86 architecture L2 cache 2MB 2.5 GHz or above Processor support for 64-bit computing Intel Core i3
<b>Motherboard</b>	SATA II support RAM upgradeable to 4GB Integrated sound capabilities
<b>Mother board slots</b>	Free slots: Two 32bit PCI slots; One PCIe slot; Two DIMM slots
<b>Bus Architecture</b>	PCIe / PCI
<b>RAM</b>	2 GB RAM- DDR 3 Dual Channel
<b>Hard Disk Drive</b>	320 GB SATA II
<b>Optical Drive</b>	Internal 16x DVD Writer / ReWriter
<b>Video Interface</b>	128MB video memory, dedicated or shared
<b>Network Interface</b>	10/100/1000Mbps Gigabit Ethernet
<b>Input/ Output Ports</b>	• Four USB 2.0 (2-Front 4-Rear) • Two PS/2 or two extra USB 2.0 for Mouse and Keyboard
<b>Keyboard</b>	PS/2 or USB QWERTY enhanced AT-type Keyboard
<b>Mouse</b>	PS/2 or USB Optical Scroll Mouse, including mouse pad
<b>Operating System</b>	OEM/Genuine licensed - Windows 7 Professional 32-bit operating system
<b>Drivers</b>	All supporting drivers for the Operating system and hardware to be submitted on a CD Rom
<b>Monitor</b>	19" LCD TFT Resolution up to

دېسکچېر اړخې اړخونې

1. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. (د ټولې اړخونې لاندې د کړنلارې کولای یو سړتې کاتېرولای.)
2. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای.
3. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای. دېسکچېر اړخې اړخونې ۽ ډېټاډېسکچېر د کړنلارې کولای یو سړتې کاتېرولای.







٤ ځمکه د ترمینځ اړخیز ملاتړونکی غړی  
د سېټونو څخه اړخیز غړی د سېټونو  
ډول، ترمینځ اړخیز

سېټون: (IUL)100-CA1/2011/18

اړخیز

سېټون اړخیز د ترمینځ ملاتړونکی

ځمکه د ترمینځ اړخیز ملاتړونکی  
د ترمینځ سېټون (IUL)100-CA1/1/2011/15 اړخیز  
د سېټون اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز

09 ډېر اړخیز 1433

04 ځمکه د 2011

ترمینځ اړخیز د  
سېټون

سېټون: 3345299 (960)

سېټون: 3345275 (960)

سېټون: 2/430/2011

اړخیز

ځمکه د ترمینځ اړخیز ملاتړونکی  
د ترمینځ سېټون (IUL)100-CA1/1/2011/15 اړخیز  
د سېټون اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز

9 ډېر اړخیز 1433

4 ځمکه د 2011

د سېټونو څخه اړخیز ملاتړونکی غړی  
ډول، ترمینځ اړخیز

سېټون: (IUL)23-AP/1/2011/ 313

اړخیز

٤ ځمکه د ترمینځ اړخیز ملاتړونکی  
د سېټونو څخه اړخیز غړی د سېټونو  
ډول، ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز  
د ترمینځ اړخیز د ترمینځ اړخیز

09 ډېر اړخیز 1433

04 ځمکه د 2011



**State Electric Company Ltd.**

Ref No: H-2011/251

05.12.2011

**Invitation for Bids**

State Electric Company Limited (STELCO) invites sealed bids from interested and eligible bidders for the **Supply of Transformer Oil (Insulating Oil).**

**Specification:** *Transformer Oil shall meet BS 148 Standards.*

**Required Quantity:** *4000 liters of Transformer Oil supplied as 200 liters per drum.*

• **Quotation shall indicate the following:**

- **Price**

\* Door Step Delivery Price to STELCO Head Office Site.

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be completed to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any bid which does not fulfil or comply the above terms, at anytime during the bid evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at any time.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
Supply of Transformer Oil (Insulating Oil)  
Ref. no: H-2011/251

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Deadline:**

- All sealed quotations shall reach STELCO head office on or before **Monday, 12th December 2011, 10:30hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

• **Quotation Opening:**

Quotation shall be opened on **Monday, 12th December 2011, 10:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8124, (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).

סעיף 18א ו-18ב של חוק המבחן  
ועל, חוק המבחן

סרט מס': H-2011/251

הוראות

הוראות כלליות

המבחן יעשה ב-18 בספטמבר 2011 (היום) בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.

- BS 148 סעיף 18א ו-18ב של חוק המבחן יחולו על המבחן.
- 4000 שאלות יעשה המבחן ו-200 שאלות יעשה המבחן.

הוראות מיוחדות:

- סעיף 18א ו-18ב של חוק המבחן יחולו על המבחן.
- סעיף 18א ו-18ב של חוק המבחן יחולו על המבחן.
- המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.
- המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.
- המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.

הוראות מיוחדות:

75 שאלות

75 שאלות / 75 שאלות

20 שאלות

20 שאלות / 20 שאלות

5 שאלות

המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.

ועל, חוק המבחן יחולו על המבחן. 12 בספטמבר 2011 (יום) בשעה 10:30 בבוקר

10 דקות

05 בספטמבר 2011

סעיף:

- המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.
- המבחן יעשה ב-18 בספטמבר 2011 בשעה 10:30 בבוקר בחדר המבחן המיועד לכך.



Կրթության և սպորտի նախարարություն  
Վրացական Հանրապետություն

Տրամադրություն: (IUL)95-A/1/2011/79

Հասցի

Ստորագրված և ստորագրողի կողմից հաստատված

Վճարում:	Ստորագրողի և ստորագրողի կողմից
Նվաճում	Վճարում
Վճարման արժեք	01 ( ՄԱԿ )
Կոդ:	MS1
<p>Վճարման կետեր:</p> <p>1- Վճարման նպատակը սահմանվում է Կրթության նախարարության կողմից հաստատված համապատասխան ծրագրի շրջանակներում, Վճարում</p> <p>2- Վճարման նպատակը Վճարումը կազմում է Կրթության նախարարության կողմից հաստատված համապատասխան ծրագրի շրջանակներում, Վճարում</p> <p>GS 4 խմբի արժեքը 3 արժեքը կազմում է Վճարումը Կրթության նախարարության կողմից հաստատված ծրագրի շրջանակներում</p>	
<p>Վճարման արժեքը:</p> <ol style="list-style-type: none"> <li>1. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>2. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>3. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>4. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>5. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>6. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>7. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>8. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> <li>9. Վճարումը հիմնվում է Վճարումը սահմանված ծրագրի շրջանակներում և Վճարումը Վճարումը:</li> </ol>	
Վճարում:	5610/- (հինգ հազար վաճառական միավոր)

<p>5610/- (5610/-) (5610/-) (5610/-)</p>	<p>2000</p>
<p>2000</p>	

1. 2. 3. 4. 5.

GS3

15:00 08

3325029

1433 03

28

<p>(IUL)95-A/1/2011/80</p>	<p>2011/80</p>
<p>GS3</p> <p>1. 2.</p> <p>GS-2</p> <p>1.</p>	











ސަބަބުތަކެވެ.

- ރާއްޖޭގެ ސަރުކާރުގެ އިތުރު ފަރާތްތަކާ ދެކޮޅަށް ރިއާއްތާ ފެނިފައިވާ ސަބަބުތަކެވެ. ޕޯލިޓެކްނިކްގެ ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

- 3 ވަނަ ފަހަރު ފެނިފައިވާ ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

މިފަދަ ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

މި ފަދަ ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

1- ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

2- ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

ފޯމުގެ ނަންބަރު: info@polytechnic.edu.mv

ފޯމުގެ ނަންބަރު: 3320701

06 ދުވަހުގެ ތެރޭގައި 1433

01 ދުވަހުގެ ތެރޭގައި 2011

ފޯމުގެ ނަންބަރު 1433

ފޯމުގެ ނަންބަރު 01

ނަންބަރު: (IUL)95-A/1/2011/81

ހިސާބު

މި ފަދަ ސަބަބުތަކެވެ. (IUL)95-A/1/2011/34 (24 ވަނަ ދުވަހުގެ ތެރޭގައި) ހިސާބު

ނަންބަރު: (IUL)95-A/1/2011/9 (24 ވަނަ ދުވަހުގެ ތެރޭގައި) ހިސާބު

ފޯމުގެ ނަންބަރު 1433 (IUL)95-A/1/2011/34 (24 ވަނަ ދުވަހުގެ ތެރޭގައި) ހިސާބު ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ. ސަބަބުތަކެވެ.

03 ދުވަހުގެ ތެރޭގައި 1433

28 ވަނަ ދުވަހުގެ ތެރޭގައި 2011

شمارهٔ سند: (IUL)138-AS3/138/2011/95

موضوع

ردیف	شرح	موضوع	شمارهٔ سند انتهای	ردیف
موضوع و شرح و ذکر در صورت لزوم				
۱	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵	6295/-	01	انرژی و برق
۲	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵	3500/-		
۳	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵			
۴	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵			
۵	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵			
۶	اجرای طرح در سالهای ۱۳۹۴ و ۱۳۹۵			









ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠬᠤᠭᠤᠨ ᠤᠨᠨᠢ  
ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠰᠢᠷᠢᠶᠢᠨ: (IUL)213-MP/1/2011/1097

ᠠᠷᠢᠭᠤᠨ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 02 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 02 (ᠰᠢᠷᠢᠶᠢᠨ) , 01 (ᠵᠢᠭᠤᠨᠢᠶᠢᠨ)

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 200/- ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ (20000/- ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤᠨ)

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 3 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 06 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 2011 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 16:00 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 3305405, 3305401 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 3320701 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ info@polytechnic.edu.mv ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

- 1- ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ (ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ)
- 2- ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ

03 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 1433

28 ᠳᠤᠬᠤ ᠵᠢᠭᠤ ᠵᠢᠭᠤᠨ ᠤᠨᠨᠢ 2011











1. 10 000 000 2011 11 22 14:00 15:00  
 2. 10 000 000 2011 11 22 14:00 15:00  
 3. 10 000 000 2011 11 22 14:00 15:00  
 4. 10 000 000 2011 11 22 14:00 15:00  
 5. 10 000 000 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00  
 2. 10 000 000 2011 11 22 14:00 15:00  
 3. 10 000 000 2011 11 22 14:00 15:00  
 4. 10 000 000 2011 11 22 14:00 15:00  
 5. 10 000 000 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00

08 15:00 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00  
 2. 10 000 000 2011 11 22 14:00 15:00  
 3. 10 000 000 2011 11 22 14:00 15:00  
 4. 10 000 000 2011 11 22 14:00 15:00  
 5. 10 000 000 2011 11 22 14:00 15:00

1. 10 000 000 2011 11 22 14:00 15:00  
 2. 10 000 000 2011 11 22 14:00 15:00  
 3. 10 000 000 2011 11 22 14:00 15:00  
 4. 10 000 000 2011 11 22 14:00 15:00  
 5. 10 000 000 2011 11 22 14:00 15:00

1433 04 2011 29

සංස්කරණ: 250 / 2011 - I

වෙළඳ නම සහ විස්තර	
	1 - ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශය
	වෙළඳ නම: ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශය
	වටිනාකම: රු. 4,100.00 - රු. 7,700.00
මෙහිදී විස්තර කර ඇති ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීම සඳහා පුද්ගලිකව පවතින අවශ්‍යතා සහ අවදානම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීමට පෙර සලකා බැලිය යුතුය.	
මෙහිදී විස්තර කර ඇති ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීම සඳහා පුද්ගලිකව පවතින අවශ්‍යතා සහ අවදානම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීමට පෙර සලකා බැලිය යුතුය.	
	11 දෙසැම්බර් 2011 දින 15:00 දී විකල්ප ප්‍රවේශය
මෙහිදී විස්තර කර ඇති ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීම සඳහා පුද්ගලිකව පවතින අවශ්‍යතා සහ අවදානම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීමට පෙර සලකා බැලිය යුතුය.	
මෙහිදී විස්තර කර ඇති ගිණුම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීම සඳහා පුද්ගලිකව පවතින අවශ්‍යතා සහ අවදානම් පිළිබඳව විකල්ප ප්‍රවේශයක් යොදා ගැනීමට පෙර සලකා බැලිය යුතුය.	
	04 දුරකථන 1433
	29 දෙසැම්බර් 2011





11:00-12:00 2011 11 15:00  
11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

05 1433  
30 2011

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

11 2011 11 15:00

**Housing Development Finance Corporation Plc.**

Ref No: HDFC/IU/2011/21

December 05, 2011

**CAREER OPPORTUNITY FOR AN ACCOUNTANT**

HDFC PLC. is the only specialized mortgage home loan provider in the Maldives established in January 2004. We have joined hands with International Shareholders, ADB, IFC of the World Bank and HDFC-India in February 2009 to privatize HDFC PLC in order to create a sustainable mortgage-lending program to fulfill the growing housing needs of the Maldives. If you are looking for a promising career in financial services, look no further:

*Job Title:* ACCOUNTANT

*Major Responsibilities:-*

Your overall responsibilities include managing of day to day functions of the Accounts Department

Required Qualification & Experience

- Professional Level with an International Accounting Body
- Minimum 05 years of work experience
- Ability to manage accounting staff and financial reports to meet targets and deadlines with confidence and a high level of accuracy
- Computer Literate to a high standard
- Exposure to Oracle Financials will be an added advantage

Salary

- Negotiable commensurate with qualifications and experience

In general all candidates should demonstrate a high level of integrity and unblemished character. Should be an excellent team player, with a pleasant disposition, appropriately attired at all times, and be extremely presentable.

*Other Benefits*

- Health Insurance Package worth an annual limit of Mrf. 200,000
- Staff housing loan scheme (*conditions apply*)
- Staff Distress Loan (*conditions apply*)
- Sponsorship for local study programs
- In-house and short term training abroad
- Food allowance
- Fixed monthly Cost of Living Allowance

Interested candidates are requested to submit application with CV, copy of ID card, copies of educational certificate and other supporting documents on or before  
December 15, 2011, 2.30 PM

Human Resource Department  
Housing Development Finance Corporation Plc.,]  
4<sup>th</sup> Floor,  
H. Mialani, Sosun Magu, Male' Rep. of Maldives.  
Tel: +960 3338810; Fax: +960 3315138;  
email: info@hdfc.com.mv



1 15:00 2011 13 13 15:00 2011 13

www.stelco.com.mv 1433 06 2011 01

103 103 103 103 103 103

103 103 103 103 103 103

MTCC-HR/2011/208

103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

103 103 103 103 103 103

careers@mtcc.com.mv

103 103 103 103 103 103





4465.00

465.00

1500.00

1500.00

465.00 - 1500.00

465.00 - 1500.00

465.00 - 1500.00

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01

01









**Ministry of Housing and Environment**

Republic of Maldives

**Maldives Climate Change Trust Fund**

Grant No.: TF 098441

Reference No.: (IUL)138-FS1/1/2011/71

Date: December 05, 2011

**Invitation for Individual Consultants**

**Technical Advisor**

The Government of the Republic of Maldives is implementing a multi-donor Maldives Climate Change Trust Fund administered by the World Bank, and intends to apply part of the proceeds of this Trust Fund to payments under the contract for the services of a part-time Technical Advisor for the proposed **Wetland Conservation and Coral Reef Monitoring and Management Project (WCCM)**.

The Technical Advisor will be an individual consultant who will provide, among other things (i) technical support and quality control to Project delivery principally by providing technical guidance to the Project Component Coordinators concerning formulation and approval of Terms of Reference, review and approval of technical deliverables and Monitoring and evaluation and reporting on Project delivery;(ii) and guidance to contractors in technical deliverables; including guidance on integrated water resource management (rainwater harvesting and drainage management in the wetlands), development of ecotourism and coral reef monitoring.

Key Qualifications of the Consultant are:-

- Advanced university degree in marine environmental science or related field with at least 10 years of technical and operational experience in coral reef related environment, Solid technical knowledge and expertise in leading research, monitoring and management work on coral reefs and related ecosystems;
- Minimum 7 years of working experience including 2 years in international projects; Good theoretical and practical knowledge of marine and coastal eco-systems in Maldives; Knowledge of issues around environmental sustainability and climate change adaptation in Maldives;
- Knowledge of up-to-date approaches and projects (international and national), professional participation in implementation of sector related international projects (including World Bank-financed projects) is an advantage.

The Ministry of Housing and Environment, now invites interested eligible individual consultants to submit their Expressions of Interest (EoI). Interested individual consultant must provide their CV with information demonstrating that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.) covering the Key Qualifications listed above.

A consultant will be selected based on the qualifications, in accordance with the procedures set out in the World Bank's Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers" dated January 2011: Selection and Employment of Consultants under IBRD Loans and IDA Credits and Grants by World Bank Borrowers dated January 2011.

Interested individual consultants may obtain further information on request by writing to the address below.

The expressions of interest must be submitted to the address by (regular mail, emails or fax) not later than **December 12, 2011** and shall be available to commence the services on or around **January/February 2012**.

Project Manager  
Climate Change Trust Fund  
Ministry of Housing and Environment  
Ameenee Magu, Maafannu  
Male', 20392, Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
email: [cctf@mhe.gov.mv](mailto:cctf@mhe.gov.mv)

ճիշտ է, որ այն դեպքերում, երբ հարկերը չեն վճարվում, հարկային օրենսգրքի 138-րդ հոդվածով (IUL) 138-FS1/1/2011/71 հրահանգներ արվում են:

Վարկեր

«Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:

Վարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի դրույթները հարկային օրենսգրքի 138-րդ հոդվածի 2-րդ կետի հետ համընդհանուր են և վերջինից չեն փոխարինվում»:





<p>٤٤٣٥٠:</p>	<p>٣. ٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>1 (٤٤٣٥٠)</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠ 1</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠/4465- ٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠/1500- ٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>
<p>٤٤٣٥٠:</p>	<p>٤٤٣٥٠</p>



- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295

2011 3:00 3 3321295

2011 3:00 3 3321295

2011 3:00 3 3321295

- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295
- 2011 3:00 3 3321295

2011 3:00 3 3321295

2011 3:00 3 3321295

2011 3:00 3 3321295









سرساز: 170-HR/I/2011/27

لایحه

لایحه ترمیم قانون اساسی 170-HR/I/2011/22 در باب لایحه ترمیم قانون اساسی و سایر امور 2 و  
تکمیل سایر قوانین و مقررات از لایحه اصلاح قانون اساسی، لایحه اصلاح قانون اساسی و لایحه اصلاح قانون اساسی.

قانون:	لایحه ترمیم قانون اساسی 2
نوع:	قانونی 3
قانون اساسی:	لایحه ترمیم قانون اساسی
قانون اساسی راجع:	لایحه ترمیم قانون اساسی
قانون اساسی:	3 (بخش اول) (بخش اول) / لایحه ترمیم قانون اساسی / (بخش اول)
قانون اساسی:	لایحه ترمیم قانون اساسی / سایر امور 1
دفعه:	قانون اساسی اصلاح قانون اساسی - /7035 7035
سابقه:	قانون اساسی - /3500
درج ترمیم:	لایحه ترمیم قانون اساسی و سایر امور / لایحه ترمیم قانون اساسی و سایر امور.
سابقه:	قانون اساسی اصلاح قانون اساسی
قانون اساسی:	1. قانون اساسی اصلاح قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی قانون اساسی ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی و سایر امور 5 سابقه 6 و سایر امور لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی و سایر امور قانون اساسی و سایر امور 6 لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی و سایر امور
قانون اساسی:	2. قانون اساسی اصلاح قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی قانون اساسی ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی و سایر امور 8 سابقه 9 و سایر امور لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی و سایر امور
قانون اساسی:	3. قانون اساسی اصلاح قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی قانون اساسی ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی و سایر امور 9 سابقه 10 و سایر امور لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی و سایر امور
قانون اساسی:	4. قانون اساسی اصلاح قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی قانون اساسی ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی / لایحه ترمیم قانون اساسی و سایر امور قانون اساسی و سایر امور 2 لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی و سایر امور قانون اساسی و سایر امور 3 لایحه ترمیم قانون اساسی، قانون اساسی اصلاح قانون اساسی و سایر امور

<p>5. څانګې د سولې لاسلیک په لړ کې / څو لاسلیک شوي پروګرامونه، اوس 3      څو لاسلیک شوي پروګرامونه لاسلیک شوي دي چې په ځانګړې توګه د څانګې د سولې د      پروګرامونو 3 اړخه پروګرامونه دي چې په ځانګړې توګه د څانګې د سولې د      د څو لاسلیک شوي پروګرامونو د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.</p>	
<ul style="list-style-type: none"> <li>• د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.</li> <li>• د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.</li> <li>• د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.</li> </ul>	

د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي. 3321295 سرشمېر شوي دي.

سپړنيز: 30 پروګرامونه 2011 و څو لاسلیک شوي دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.

- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.
- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.
- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.
- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.
- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.
- د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.

سپړنيز: د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي. د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي چې په ځانګړې توګه د څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي.

09 ډبره شمېر 1433  
 04 څانګې د سولې د پروګرامونو د لاسلیک په لړ کې دي







\* ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

\* ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

\* ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

www.stomaldives.com ޖަދުވަލު

\* ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

01 ޖަދުވަލު 2011

<http://www.stomaldives.com/downloads/>

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

167-F/I/2011/48 ޖަދުވަލު

ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު

01 (ޖަދުވަލު)

1 - ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

5610/- ޖަދުވަލު

2500/- ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު ޖަދުވަލު

09 ޖަދުވަލު 1433

04 ޖަދުވަލު 2011



މުޅިގެން ވިޔަފާރީގެ ދަށުން  
ދަންނަވާލެވޭ ކަމެކެވެ.

ސަންދަންބަރު: (IUL)213-MP/2011/1/1020

ގަވާއިދު

ފޮނުވާލެވޭ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ސަރުކާރުގެ ވަޅުވާލާ ލިޔެކިޔުންތަކާ ގުޅިގުލަވާލައިގެން ފޮނުވާލެވޭ ކަމެކެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 3 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 3 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 6 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 7 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 7 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް 2000/- ގެ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ފަރާތުން ފޮނުވާލެވޭ ކަމެކެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް

- ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ބޭނުންކުރާ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.
- ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ބޭނުންކުރާ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.
- ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ބޭނުންކުރާ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.
- ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ބޭނުންކުރާ ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ.

މި ޖެނަރަލް ޕްރޮސެކިއުޓަރެޓްގެ ސަލާމަތުގެ ދަށުން ފޮނުވާލެވޭ ކަމެކެވެ. ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ފޮނުވާލެވޭނެކަމެވެ. ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް ފޮނުވާލެވޭނެކަމެވެ.

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް: 3320701

ފޮނުވާލެވޭ ލިޔެކިޔުންތައް: info@polytechnic.edu.mv

5 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ 1433

30 ގަވާއިދުގެ ދަށުން ފޮނުވާލެވޭނެކަމެވެ 2011





69-RA/IL/2011/30  
 69-RA/IL/2011/28  
 69-RA/IL/2011/28

69-RA/IL/2011/30

69-RA/IL/2011/30

69-RA/IL/2011/28  
 69-RA/IL/2011/28

69-RA/IL/2011/28  
 69-RA/IL/2011/28

69-RA/IL/2011/28

1. 69-RA/IL/2011/28
2. 69-RA/IL/2011/28
3. 69-RA/IL/2011/28
4. 69-RA/IL/2011/28
5. 69-RA/IL/2011/28
6. 69-RA/IL/2011/28
7. 69-RA/IL/2011/28
8. 69-RA/IL/2011/28

69-RA/IL/2011/28

1. 69-RA/IL/2011/28
2. 69-RA/IL/2011/28
3. 69-RA/IL/2011/28
4. 69-RA/IL/2011/28
5. 69-RA/IL/2011/28
6. 69-RA/IL/2011/28

1. 16:210 2011-07-03 T-0710-33A4G
2. 4:410 2011-07-03 T-0710-33A4G
3. 1:890 2011-07-03 T-0710-33A4G
4. 13:460 2011-07-03 T-0710-33A4G
5. 2001/07/03 2011-07-03 T-0710-33A4G
7. 4CH 2011-07-03 T-0710-33A4G
8. 78 2011-07-03 T-0710-33A4G
10. 1500 2011-07-03 T-0710-33A4G
11. 2001 2011-07-03 T-0710-33A4G

12. 2011-07-03 T-0710-33A4G

13. 470,000/- 2011-07-03 T-0710-33A4G

5,000/- 2011-07-03 T-0710-33A4G

3 2011-07-03 T-0710-33A4G

10 2011-07-03 T-0710-33A4G

28 2011-07-03 T-0710-33A4G

7787269 2011-07-03 T-0710-33A4G

27 2011-07-03 T-0710-33A4G

23 2011-07-03 T-0710-33A4G

2011-07-03 T-0710-33A4G

2011-07-03 T-0710-33A4G

69-RA/IL/2011/31 2011-07-03 T-0710-33A4G

2011-07-03 T-0710-33A4G

2011-07-03 T-0710-33A4G

69-RA/IL/2011/28 2011-07-03 T-0710-33A4G

2011-07-03 T-0710-33A4G









מס' 202/2011:CA (A)

התקנות

התקנות להקמת מוסדות חינוך - 7 עשרים 2012

התקנות מס' 10/2010 (חוקו הארבע עשרה תשס"ט) ז' 9 וס' דברי (ב) ז' 10  
ועוד ועוד להקמת מוסדות חינוך וס' 7 עשרים 2012 ו' עשרים תר"פ  
ועוד ועוד להקמת מוסדות חינוך וס' 12 וס' דברי הארבע עשרה תשס"ט ז' 12  
ועוד ועוד להקמת מוסדות חינוך וס' 23 ועוד ועוד 2011

ועוד ועוד להקמת מוסדות חינוך וס' 6 וס' דברי 3:00 א' דברי ז' 23 ועוד ועוד  
ועוד ועוד להקמת מוסדות חינוך וס' 9:00 ועוד ועוד 2011 ז' 6 ועוד ועוד 3:00 א' דברי ז' 23 ועוד ועוד

ועוד ועוד להקמת מוסדות חינוך וס' 12 וס' דברי הארבע עשרה תשס"ט ז' 12 ועוד ועוד  
ועוד ועוד להקמת מוסדות חינוך וס' דברי הארבע עשרה תשס"ט ז' 12 ועוד ועוד

- (א) תפוזים ופירות יבשים.
- (ב) חמץ ודבש וקמח תירס.
- (ג) חמץ ודבש וקמח תירס.
- (ד) חמץ ודבש וקמח תירס.
- (ה) חמץ ודבש וקמח תירס.
- (ו) חמץ ודבש וקמח תירס.
- (ז) חמץ ודבש וקמח תירס.
- (ח) חמץ ודבש וקמח תירס.
- (ט) חמץ ודבש וקמח תירס.
- (י) חמץ ודבש וקמח תירס.
- (יא) חמץ ודבש וקמח תירס.
- (יב) חמץ ודבש וקמח תירס.
- (יג) חמץ ודבש וקמח תירס.
- (יד) חמץ ודבש וקמח תירס.
- (טו) חמץ ודבש וקמח תירס.
- (טז) חמץ ודבש וקמח תירס.
- (יז) חמץ ודבש וקמח תירס.
- (יח) חמץ ודבש וקמח תירס.
- (יט) חמץ ודבש וקמח תירס.
- (כ) חמץ ודבש וקמח תירס.
- (כא) חמץ ודבש וקמח תירס.
- (כב) חמץ ודבש וקמח תירס.
- (כג) חמץ ודבש וקמח תירס.
- (כד) חמץ ודבש וקמח תירס.
- (כה) חמץ ודבש וקמח תירס.
- (כו) חמץ ודבש וקמח תירס.
- (כז) חמץ ודבש וקמח תירס.
- (כח) חמץ ודבש וקמח תירס.
- (כט) חמץ ודבש וקמח תירס.
- (ל) חמץ ודבש וקמח תירס.

1. ארבע עשרה תשס"ט וס' דברי הארבע עשרה תשס"ט ז' 12 ועוד ועוד
- (א) חמץ ודבש וקמח תירס.
- (ב) חמץ ודבש וקמח תירס.
- (ג) חמץ ודבש וקמח תירס.
- (ד) חמץ ודבש וקמח תירס.
- (ה) חמץ ודבש וקמח תירס.
- (ו) חמץ ודבש וקמח תירס.
- (ז) חמץ ודבש וקמח תירס.
- (ח) חמץ ודבש וקמח תירס.
- (ט) חמץ ודבש וקמח תירס.
- (י) חמץ ודבש וקמח תירס.
- (יא) חמץ ודבש וקמח תירס.
- (יב) חמץ ודבש וקמח תירס.
- (יג) חמץ ודבש וקמח תירס.
- (יד) חמץ ודבש וקמח תירס.
- (טו) חמץ ודבש וקמח תירס.
- (טז) חמץ ודבש וקמח תירס.
- (יז) חמץ ודבש וקמח תירס.
- (יח) חמץ ודבש וקמח תירס.
- (יט) חמץ ודבש וקמח תירס.
- (כ) חמץ ודבש וקמח תירס.
- (כא) חמץ ודבש וקמח תירס.
- (כב) חמץ ודבש וקמח תירס.
- (כג) חמץ ודבש וקמח תירס.
- (כד) חמץ ודבש וקמח תירס.
- (כה) חמץ ודבש וקמח תירס.
- (כו) חמץ ודבש וקמח תירס.
- (כז) חמץ ודבש וקמח תירס.
- (כח) חמץ ודבש וקמח תירס.
- (כט) חמץ ודבש וקמח תירס.
- (ל) חמץ ודבש וקמח תירס.











מס' 206/2011-CA(A)

החלטות

2 האגודות המורכבות מהמורים והורגים - אגודת המורים - 31 באוגוסט 2011

ב-31 באוגוסט 2011, הוחלט על ידי ועדת המורים, בהתאם להחלטות ועדת המורים, להקים את האגודה המורכבת מהמורים והורגים, וזוהי האגודה המורכבת מהמורים והורגים, וזוהי האגודה המורכבת מהמורים והורגים, וזוהי האגודה המורכבת מהמורים והורגים.

#	ועדת המורים	ועדת המורים	ועדת המורים	ועדת המורים
1	C02-05-1	מ. הורגים - 1	ועדת המורים	מ. הורגים - 1
2	C02-08-1	מ. מורים - 1	ועדת המורים	מ. מורים - 1
3	C02-14-1	מ. מורים - 1	ועדת המורים	מ. מורים - 1

#	ועדת המורים	ועדת המורים	ועדת המורים	ועדת המורים
4	C02-14-2	מ. מורים - 2	ועדת המורים	מ. מורים - 2
5	U01-04-1	מ. מורים - 1	ועדת המורים	מ. מורים - 1









ﻩﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎ ﻧﻴﺰ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﻭﺍﻧﺪ ﺑﻮﻟﻤﺎﻧﺪ ﻧﺎﺭﻩﺳﻲ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﺍﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

ﺳﻨﺪﻩﻣﺰ: 426-DI/LH/IUL/2011/27

ﺍﺭﻭﺭﺗﻤﺎﻧﺪ

ﻣﻮﺩﻩﻧﻲ ﺗﻮﻧﻤﺎﻧﺪ ﻧﻴﺰ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﻭﺍﻧﺪ. ﺑﻮﻟﻤﺎﻧﺪ، ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

- 1- ﺍﺭﻭﺭﺗﻤﺎﻧﺪ / ﺑﻮﻟﻤﺎﻧﺪ "ﺑﺎﺭﻣﺎﺭﻛﻪﺗﻲ" ﺑﻮﻟﻤﺎﻧﺪ ﻧﻴﺰ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ
- 2- ﺍﺭﻭﺭﺗﻤﺎﻧﺪ / ﺑﻪﺗﺘﺎﺭ "ﺑﺎﺭﻣﺎﺭﻛﻪﺗﻲ" ﺑﻮﻟﻤﺎﻧﺪ ﻧﻴﺰ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ

06 ﺩﻳﺰﻩﻣﺒﺮﻩ 1433  
01 ﻩﻧﺪﻧﻮﻭﺑﻪﺭ 2011

ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﺍﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

ﺳﻨﺪﻩﻣﺰ: (IUL)425-A1/1/2011/232

ﺍﺭﻭﺭﺗﻤﺎﻧﺪ

ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻮﻟﻤﺎﻧﺪ، ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

ﺑﻮﻟﻤﺎﻧﺪ، ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻮﻟﻤﺎﻧﺪ، ﺗﻮﻧﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ ﺑﺎﻧﻤﺎﺩﻩ ﻣﺎﺭﻛﻪﺗﻲ ﻭﻗﺘﻲ ﻗﻮﺷﻘﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ ﺗﻮﻧﻤﺎﻧﺪ  
ﺑﻪﺗﺘﺎﺭ، ﺗﺮﻗﻮﻟﻤﺎﻧﺪ.

06 ﺩﻳﺰﻩﻣﺒﺮﻩ 1433  
01 ﻩﻧﺪﻧﻮﻭﺑﻪﺭ 2011



ድጋጋሚያዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡

መለያ: (IUL)94-A/94/2011/18

የግብይት

የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡

ድጋጋሚያዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡

የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡

ግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡

09 ደብዳቤ መጠን 1433

04 ኒውቨምበር 2011

የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡

መለያ: (IUL)23-AP/1/2011/315

የግብይት

የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ እና ሌሎች ሰነዶችን  
የሚያስፈልጉትን ሰነዶች ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡ የግብይት ስራዎችን ለማረጋገጥ የሚያስፈልጉ ሰነድ  
እና ሌሎች ሰነዶችን ያቀርቡ፡፡

09 ደብዳቤ መጠን 1433

04 ኒውቨምበር 2011





සඳුදා ප්‍රදර්ශන මාලාව

පැවැත්වෙන විදේශීය නව නිර්මාණ  
 සහිතව විශේෂයෙන්ම විදේශීය  
 සාහිත්‍යය සහිතව විදේශීය  
 නිර්මාණයන්, විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ

විශේෂයෙන්ම විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ  
 සහිතව විදේශීය නිර්මාණ

සඳුදා ප්‍රදර්ශන මාලාවේ නිකුත්වන ප්‍රදර්ශන මාලාව



12:30 සිට 1:00 දක්වා, 3:30 සිට 4:00 දක්වා  
 11:00 සිට 11:30 දක්වා, 3:30 සිට 4:00 දක්වා  
 3:30 සිට 4:00 දක්වා



7:00 සිට 7:45 දක්වා